



157 අ (7) වන ව්‍යවස්ථාව සහ 161 (අ.) (iii) වන ව්‍යවස්ථාව

ବ୍ୟାକା - ମର୍

ශ්‍රී ලංකා ප්‍රජාත්‍යාග්‍යෙන් රහාරුයේ ආභ්‍යාවනුම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුමතය කරන බවට ද ශ්‍රී ලංකාවේ දේශය තුළ බෙතැම රුයක් පිළිගුවීමට, කෙළිඳාම හෝ අන්‍යාකාරයකින්, ශ්‍රී ලංකාව, තුළ දී හෝ ඉන් පිටත දී ඇතිරැම්, අනුබලදීම්, අනුප්‍රයා දැක්වීම්, මුදල් යෙද්වීම්, ගෙවිරුයාම හෝ දේශනා හිරිම නොකරන බවට ද ගෞරව් බහුමාතයක් පූක්ක්වී ප්‍රකාශ කොට ප්‍රතිඵ්‍යා දේ/ සුදුරුම් දේ.

ಕರ್ನಾಟಕ

20 මස විනා දීත,
දී මා ඉවුරුපට දී

କ୍ଷେତ୍ର : ନାମ ହା ପଦ୍ଧତି ନାମ୍ୟ :

157 (7) அம் உறுப்புரையும் 161 (ஈ) (iii) அம் உறுப்புரையும்

அகிய நாள்.

இலங்கைச் சுதாநாயக தேரைவிசுக் குழ்யரசின் அரசியலமைப்பை உறுதியாகப் போற்றிக் காப்பேன் என்றும், இலங்கையின் ஆள்புத்தகுக்குள்ளாகத் தனி அரசொன்று தாபிக்கப்படுவதற்கு நேரடியாகவோ மறைமுகமாகவோ அவ்வது; இலங்கைக்கு வெளியிலோ ஆதரவு அளிக்கவோ ஆக்கமளிக்கவோ, ஊக்குவிப்பு அளிக்கவோ, நிதி உதவவோ, ஊக்குவிசுக்கவோ, பரிந்துரைக்கவோமாட்டேன் என்றும் பயப்படுத்தியுடன் வெளிப்படுத்தி உறுதியைகின் ரேண்டுத்தியாக செய்கின்றேன்.

കുമ്പാദി

20 அம் அண்டு மரதாம் நாள் அன்றை

. இல் என் முன்னிணவயில்,

ଶକ୍ତିଯାପନମ் :

ବେପ୍ରକାମ ପତ୍ରକାରୀ ବେପ୍ରକାମ :

Article 157A and Article 161 (d) (iii)

do solemnly declare and affirm

Sweat

that I will uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.

.....
Signature

Before me at

on this day of 20

Signature :